

ශීර්ෂය 230 - නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය 230 - නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 30 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත්කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 අගෝස්තු 29 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත්කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමග සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස්කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදුකරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස්කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස්කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමුකරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ, මහභාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස්කර ඇත. එමනිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, මහභාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණුකර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසිපරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතු ය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උපවගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස්කර පවත්වාගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර, එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදුකර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදුකරනු ලැබිය යුතු ය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත්කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදුකිරීමේ දී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණයකර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම්කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේ දී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියාකරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයාගැනීමේ දී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබලවන්නේ ඒවා දුස්ස්පන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මගහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මගහැරීමෙන් වැනි හේතු නිසාවන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශකිරීමේ අදහසින් නොවුව ද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරමි.

2. වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමග අනුරූප වන බවට,

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු පහත සඳහන් නිර්දේශය ක්‍රියාත්මකකර නොතිබුණි.

ඉකුත් වර්ෂයට අදාළ වාර්තාවේ ඡේද යොමුව	ක්‍රියාත්මකකර නිර්දේශය	නොතිබුණු මෙම ඡේද යොමුව	වාර්තාවේ ඡේද යොමුව
• 2.4 (ii)	වාහන සම්බන්ධයෙන් ඉන්ධන දහනය පිළිබඳ පරීක්ෂාව සිදුකර නොතිබුණි.		3.2 (ආ)

3. මූල්‍ය සමාලෝචනය

3.1 වියදම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් නිර්දේශය දැක්වීම
ප්‍රමාණවත් පරිදි වාර්ෂික ඇස්තමේන්තුවෙන් ප්‍රතිපාදන වෙන්කර නොගැනීම නිසා පුනරාවර්තන වැය විෂයන් 03ක් සහ එක් මූලධන වැය විෂයක් සඳහා ශුද්ධ ප්‍රතිපාදන රු.57,860,000කින් රු.12,849,279ක් ඉතිරිව තිබූ අතර, එම ඉතිරිවීම් සියයට 15 සිට සියයට 81 දක්වා පරාසයක් ගෙන තිබුණි.	වසර අගදී අතිරේක පැය වැඩ කිරීමට අඩු අවශ්‍යතාවයක් පැන නැගීම නිසා සත්‍ය දිරිදීමනා ගෙවීම අඩුවීම හේතුවෙන් වෙනත් දීමනා වියදම් අඩුවීම ද, ජා.අ.වක්‍රලේඛ 01/2024 හි 6.1/6.2 ඡේද ප්‍රකාරව කටයුතු කිරීම නිසා විදේශ ගමන් වියදම් අඩුවීම ද, 2024 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු සකස්කිරීමේ දී දෙපාර්තමේන්තුවේ සර්වර් පද්ධතියේ Fire wall පද්ධතිය ක්‍රියාවිරහිත වී තිබූ හෙයින් එම පද්ධතිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් මිලදීගැනීමට සාකච්ඡාකර තිබූ නමුත්, 2024 වර්ෂයේ දී මිලදීගැනීමට අවකාශයක් නොලැබීම නිසා

මෘදුකාංග නඩත්තු වියදම්
ඉතිරිවීම ද, කාර්යමණ්ඩලය විදේශ
පුහුණුවීම් සීමාකිරීම නිසා ද, එම
ප්‍රතිපාදන ඉතිරි වූ බව දන්වා තිබුණි.

3.2 නීතිරීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය වූ නීතිරීති හා රෙගුලාසිවල විධිවිධානවලට අනුකූල නොවූ අවස්ථා පහත විග්‍රහකර දැක්වේ.

නිරීක්ෂණය		ගණන්දීමේ නිලධාරීගේ අදහස්		නිර්දේශය
නීතිරීති රෙගුලාසිවලට යොමුව	හා වටිනාකම රු.	අනුකූල නොවීම	දැක්වීම	
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය				
(i) මු.රෙ. 156(5)	1,446,417	යම් කිසි වරදක් නිවැරදි කිරීමට අවශ්‍ය වූ විට එම වරද නිවැරදි කළ යුත්තේ වෙනස් කළ යුතු නොහොත් ඉවත් කළ යුතු වචන ඉලක්කම් ආදිය තනි ඉරකින් කපා දමා අවශ්‍ය තැන්හි එවැනි වෙනස් කිරීම්වලට ඉහළින් නිවැරදි ඉලක්කම් ආදිය රතු තීන්තෙන් ලිවීමෙනි. එකී නිවැරදි කිරීම් සඳහා වගකිව යුතු නිලධාරියා සිය කෙටිසන යෙදීමෙන් අදාළ වෙනස් කිරීම හා කපාහැරීම සහතික කර නොතිබුණි.	වවුචර්පත්වල ඇති අඩුපාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කර ඇති බවත්, යම්කිසි වරදක් සිදු වූ විට නිවැරදි කිරීමේ මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කිරීමට අවශ්‍ය බව වවුචර් පිළියෙළ කරන හා පරීක්ෂා කරන නිලධාරීන් දැනුවත් කරන ලද බව දන්වා තිබුණි.	මුදල් රෙගුලාසි ප්‍රකාරව අදාළ වෙනස් කිරීම හා කපාහැරීම වගකිව යුතු නිලධාරියා විසින් සහතික කළ යුතු ය.
(ii) 237(ආ)	13,900	ගබඩා සැපයුම් සඳහා ගෙවීම් කිරීමේ දී භාණ්ඩ ලැබී ඇති බවට ද, අදාළ බඩු ලේඛනයෙහි, තොග පොත යනාදියෙහි එකී භාණ්ඩ ඇතුළත්කර ඇති බවට ද සහතිකයක් ඇමිණිය යුතු වුවත්, මිලදීගැනීම් 02කට අදාළව	රු.13,900ක වවුචර් දෙකට අදාළව මිලදී ගත් අයිතම සම්බන්ධ සටහන් තොග පොතේ හා ගබඩා භාණ්ඩ නිකුත්කිරීමේ ලේඛනයේ සඳහන් කර ඇත. අතපසුවීමකින්	ගබඩා සැපයුම් සඳහා ගෙවීම් කිරීමේ දී භාණ්ඩ ලැබී ඇති බවට ද, අදාළ බඩු ලේඛනයෙහි, තොග පොත

		එසේ සිදුකර නොතිබුණි.	වවුචරයේ සඳහන් කිරීමට නොහැකි වී ඇති අතර, වර්තමානයේ දී එම අඩුපාඩු නිවැරදිකර ගෙන ඇති බව දන්වා තිබුණි.	යනාදියෙහි එකී භාණ්ඩ ඇතුළත්කර ඇති බවට ද සහතිකයක් ඇමිණිය යුතු ය.
(iii) මු.රෙ. 1646	-	ගමන් පිළිබඳ මාසික සාරාංශය වාහන භාර නිලධාරීන් විසින් වාර්තාව ඉදිරිපත් කරනු ලබන මාසයට පසු ඊළඟ මාසයේ 15 වැනි දින ගතවන්නට ප්‍රථමයෙන් 268(අ) වැනි පොදු ආකෘතිපත්‍රයෙහි ලියන ලද ගමන් පිළිබඳ මාසික සාරාංශයේ මුල් පිටපත ද සමඟ ඒ ඒ මාසයේ දෛනික ධාවන සටහන් ස්වකීය දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ මාර්ගයෙන් විගණකාධිපති වෙත යැවිය යුතු වුවත්, වාහන 11කට අදාළව එසේ කටයුතු සිදුකර නොතිබුණි.	වාහනවල මාසික සාරාංශ කඩිනමින් විගණනය වෙත යොමු කිරීමට කටයුතු කරන බව දන්වා තිබුණි.	දෛනික ධාවන සටහන් විගණකාධිපති වෙත මුදල් රෙගුලාසි ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු ය.
(ආ) රාජ්‍ය පරිපාලන වක්‍රලේඛ				
2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරන වක්‍රලේඛයේ 3.1 ඡේදය	-	සෑම ඉන්ධන පරීක්ෂාවකටම පසු මාස 12ක කාලසීමාවකින් පසුව හෝ කිලෝමීටර් 25000ක දුර ප්‍රමාණයක් ධාවනය කිරීමෙන් පසුව හෝ එන්ජිමට සම්බන්ධ ප්‍රධාන අලුත්වැඩියාවකට පසුව හෝ යන කාරණා අතරින් මූලින්ම යෙදෙන අවස්ථාවට පසුව නැවත ඉන්ධන පරීක්ෂාවක් කළ යුතු වුවත්, ආයතනයේ වාහන 03ක් සඳහා ඉන්ධන පරීක්ෂාවක් සිදුකර නොතිබුණි.	සංචිත වාහන සඳහා ඉන්ධන පරීක්ෂාව වහාම සිදුකිරීමට කටයුතු කරන බව දන්වා තිබුණි.	අලුත්වැඩියා වකට පසුව හෝ යන කාරණා අතරින් මූලින්ම යෙදෙන අවස්ථාවට පසුව නැවත ඉන්ධන පරීක්ෂාවක් කළ යුතු ය.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 අපේක්ෂිත නිමවූම් මට්ටම ලබානොගැනීම

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් නිර්දේශය දැක්වීම
දෙපාර්තමේන්තුව විසින් 2024 දෙසැම්බර් 31 දිනට ඉදිරිපත්කර ඇති කාර්යසාධන වාර්තාව අනුව 2024 ජනවාරි 01 දිනට කෙටුම්පත්කර මූලික හෝ අවසන් කෙටුම්පත් වශයෙන් භාරදී නීතිපති හෝ අනෙකුත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වෙතින් නිරීක්ෂණ හා උපදෙස් බලාපොරොත්තුවෙන් ඉතිරිව පවතින ඉල්ලීම් 289ක් සහ 2024 ජනවාරි 01 දිනට කෙටුම්පත් කිරීම අවසන් නොවූ ඉල්ලීම් 96ක් වූ මුළු ඉල්ලීම් 385න් දීර්ඝ කාලීනව උපදෙස් නොමැතිව වසන ලද ගොනු 95ක් පැවති අතර, 2024 දෙසැම්බර් 31 දිනට කෙටුම්පත් කිරීම අවසන් නොවූ ඉල්ලීම් 45ක ප්‍රමාණයක් ඉතිරි වී පැවතුණි.	2024 ජනවාරි 01 දිනට කෙටුම්පත්කර මූලික හෝ අවසන් කෙටුම්පත් වශයෙන් භාරදී නීතිපති හෝ අනෙකුත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වෙතින් නිරීක්ෂණ හා උපදෙස් බලාපොරොත්තුවෙන් ඉතිරිව පවතින ඉල්ලීම් සංඛ්‍යාව 289ක් වන අතර, 2024.01.01 දිනට කෙටුම්පත් කිරීම අවසන් නොවූ ඉල්ලීම් සංඛ්‍යාව 96කි. 2024.01.01 දින සිට 2024.12.31 දින දක්වා කාලය තුළ පාර්ශ්වයන් වෙතින් නව ඉල්ලීම් 244ක සංඛ්‍යාවක් ද, පසුගිය වර්ෂවල හා මෙම වර්ෂයේ දී භාෂාත්‍රයෙන් කෙටුම්පත්කර අවසන්කර එහෙත් නැවත වරක් සංශෝධන සිදුකිරීම සඳහා 2024.12.31 දින වන විට ඉල්ලීම් 19ක සංඛ්‍යාවක් ද ඉදිරිපත්ව ඇති අතර, එම මුළු ඉල්ලීම් 648න් දීර්ඝ කාලීනව උපදෙස් නොමැතිව හා අමාත්‍යාංශවල උපදෙස් හෝ අමාත්‍ය මණ්ඩල තීරණ මත ගොනු 95ක් වසා ඇති අතර, 2024.12.31 දිනට කෙටුම්පත් සකස්කර භාෂාත්‍රයෙන් අදාළ පාර්ශ්වයන් වෙත ලබාදුන් සංඛ්‍යාව 192ක් වේ. තව ද, 2024.12.31 දිනට කෙටුම්පත්කර මූලික හෝ අවසන් කෙටුම්පත් වශයෙන් භාර දී නීතිපති හෝ අනෙකුත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වෙතින් නිරීක්ෂණ හා උපදෙස් බලාපොරොත්තුවෙන් ඉතිරිව පවතින ඉල්ලීම් 316ක් සහ කෙටුම්පත් කිරීම අවසන් නොවූ ඉල්ලීම් 45ක සංඛ්‍යාවක් ද පවතින බව දන්වා තිබුණි.

4.2 වාර්ෂික කාර්යසාධන වාර්තාව

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් නිර්දේශය දැක්වීම	
2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ 02/2020 හි 12.2 ඡේදය ප්‍රකාරව වාර්ෂික කාර්යසාධන වාර්තාව සකස්කළ යුතු වුවත්, මෙම දෙපාර්තමේන්තුව විසින් විගණනයට ඉදිරිපත් කරන ලද කාර්යසාධන වාර්තාව තුළ ආයතනික පැතිකඩ/ ක්‍රියාවට නැංවීමේ සාරාංශය, ප්‍රගතිය හා ඉදිරි දැක්ම, තිරසර සංවර්ධන අරමුණු (SDG) සපුරාගැනීමේ කාර්යසාධනය, මානව සම්පත් පැතිකඩ යන පරිච්ඡේදයන් ඇතුළත් කර නොතිබුණි.	වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත් කෙරෙන වාර්ෂික මූල්‍ය ප්‍රකාශන විගණනය වෙත ඉදිරිපත්කර අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව රාජ්‍ය මුදල් චක්‍රලේඛ 02/2020 හි 12.2 ඡේදය ප්‍රකාරව අනෙකුත් පරිච්ඡේදයන් ඇතුළත් කර කාර්යසාධන වාර්තාව සකස්කිරීම මෙයට පෙර අනුගමනයකර ඇති සාමාන්‍ය ක්‍රමවේදයයි. ඒ අනුව මූල්‍ය ප්‍රකාශන පමණක් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී. වාර්ෂික කාර්යසාධන වාර්තාව චක්‍රලේඛ ප්‍රකාරව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී.	චක්‍රලේඛය ප්‍රකාරව පරිච්ඡේදයන් ඇතුළත් කළ යුතු ය.

5. යහපාලනය

5.1 අභ්‍යන්තර විගණනය

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් නිර්දේශය දැක්වීම	
2018 අංක 19 දරන ජාතික විගණන පනතේ අංක 40(1) වගන්තියේ විධිවිධාන ප්‍රකාරව දෙපාර්තමේන්තුව තුළ අභ්‍යන්තර විගණන ඒකකයක් පිහිටුවා ගැනීමට කටයුතුකර නොතිබුණු අතර, අභ්‍යන්තර විගණක තනතුරක් ද, අනුමතකර ගෙන නොතිබුණි.	මෙම දෙපාර්තමේන්තුව සඳහා වෙනමම අභ්‍යන්තර විගණන ඒකකයක් පිහිටුවා නොමැති අතර, අධිකරණ සහ ජාතික ඒකබද්ධතා අමාත්‍යාංශය යටතේ පවතින අභ්‍යන්තර විගණන අංශය මගින් අභ්‍යන්තර විගණන කටයුතුකර විගණන විමසුම් නිකුත්කරනු ලැබේ. අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක විසින් කාර්තුමය විගණන කළමනාකරණ කමිටු රැස්වීම් පවත්වනු ලබන බව දන්වා තිබුණි.	ජාතික විගණන පනත ප්‍රකාරව කටයුතු කළ යුතු ය.

6. මානව සම්පත් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් නිර්දේශය දැක්වීම
(අ) 2024 දෙසැම්බර් 31 දිනට අනුමත කාර්යමණ්ඩලය 154ක් ද, තථ්‍ය කාර්යමණ්ඩලය 92ක් ද වූ අතර, පුරප්පාඩු කාර්යමණ්ඩලය 62ක් විය. ඒ අනුව, අනුමත කාර්යමණ්ඩලයෙන් සියයට 40ක ප්‍රමාණයක පුරප්පාඩුව පැවතුණි.	අදාළ පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බව දන්වා තිබුණි. පුරප්පාඩු පැවතීම කාර්යසාධනය කෙරෙහි බලපාන බැවින් පුරප්පාඩු සම්පූර්ණකර ගැනීමට කටයුතු කළ යුතු ය.
(ආ) ජ්‍යෙෂ්ඨ සහකාර නීති කෙටුම්පත් සම්පාදක තනතුරු 12ක්, අධ්‍යක්ෂ(පාලන) තනතුර, පුස්තකාලයාධිපති තනතුර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර තනතුර යන තනතුරු 2024 දෙසැම්බර් 31 වන විට පුරප්පාඩුව පැවතුණි.	අදාළ පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බව දන්වා තිබුණි. පුරප්පාඩු පැවතීම කාර්යසාධනය කෙරෙහි බලපාන බැවින් පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීමට කටයුතු කළ යුතු ය.
(ඇ) සංස්කාරක තනතුරු සඳහා පුරප්පාඩු 07ක් ද, ලේඛන සහකාර තනතුරු සඳහා පුරප්පාඩු 11ක් ද, ප්‍රධාන භාෂා පරිවර්තක තනතුර සඳහා පුරප්පාඩු 01ක් ද, සංවර්ධන නිලධාරී තනතුර සඳහා පුරප්පාඩු 01ක් ද, භාෂා පරිවර්තක තනතුරු සඳහා පුරප්පාඩු 08ක් ද, රියදුරු තනතුර සඳහා පුරප්පාඩු 03ක් ද, කළමනාකරණ සේවා නිලධාරී තනතුර සඳහා පුරප්පාඩු 04ක් ද, වශයෙන් දෙපාර්තමේන්තුවට අත්‍යාවශ්‍ය තනතුරු 35ක ප්‍රමාණයක් පුරප්පාඩුව පැවතුණි.	අදාළ පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බව දන්වා තිබුණි. පුරප්පාඩු පැවතීම කාර්යසාධනය කෙරෙහි බලපාන බැවින් පුරප්පාඩු සම්පූර්ණකර ගැනීමට කටයුතු කළ යුතු ය.